

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

1. මූල්‍ය ප්‍රකාශන

-----

1.1 මතය

-----

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්, මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් මූල්‍ය ප්‍රකාශනවලට වන බලපෑම හැර, 2010 දෙසැම්බර් 31 දිනට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මෙහෙයුම් කටයුතුවල මූල්‍ය ප්‍රතිඵල සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

-----

1.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

-----

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(අ) ප්‍රමිති අංක 09 අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) ප්‍රමිත අංක 03 අනුව ගිණුම් ඉදිරිපත් කිරීමේදී ගිණුම්වල අගයන් අවසාන රුපියලට පෙන්විය යුතු බව සඳහන් වුවත්, එසේ කර නොතිබුණි.

1.2.2 ගිණුම්කරණ අඩුපාඩු

-----

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(i) මණ්ඩලයේ පාරිභෝජික ප්‍රතිපාදනයෙහි ඉකුත් වර්ෂවලට අයත් ඌන ප්‍රතිපාදිත මුදල වූ රු5,146,604 ක් ප්‍රාග්ධන හා සංචිත ශේෂයට ගලපනු වෙනුවට වර්ෂයේ ලාභයට ගැලපීම හේතුවෙන්, එම ප්‍රමාණයෙන් සමාලෝචිත වර්ෂයේ පාඩුව වැඩියෙන් දක්වා තිබුණි.

- (ii) බැංකුව විසින් සෘජුව හර කරන ලද රු.3,764 ක් වූ බැංකු ගාස්තු හා රු.127,608 ක් වූ ගෙවීම් හඳුනා ගෙන ගිණුම්ගත කර නොතිබුණු අතර, රු.17,500 ක් වූ අවලංගු කරන ලද ලදුපතක් ලැබීම් ලෙස ගිණුම් ගත කර තිබුණි.
- (iii) 2005 වර්ෂයේ සිට ගිණුම්වල පෙන්වන රු.502,438 ක අවිනිශ්චිත ශේෂයක් හා බැංකු සැසඳුමේ පෙන්වන එකතුව රු.2,041 ක ශේෂයක් හඳුනාගෙන ගිණුම් වල ගලපා නොතිබුණි.

**1.2.3 නොසැසඳුණු පාලන ගිණුම්**

-----

සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන අනුව ණයගැති ශේෂය රු.7,483,347 ක් වූ අතර, ණයගැති උපලේඛනය අනුව ශේෂය රු.7,489,218 ක් විය. නොසැසඳු වෙනස වූ රු.5,871 හඳුනා ගෙන ගැලපීම් කිරීමට කටයුතු කර නොතිබුණි.

**1.2.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්**

-----

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- (අ) එකතුව රු.2,304,720 ක් වූ අත්තිකාරම් තුළ වර්ෂ 10 ඉක්මවූ රු.1,832,060 ක් ද , එකතුව රු.1,356,549 ක් වූ ණය හිමියන් තුළ වර්ෂ 5 ඉක්මවූ රු.1,271,034 ක් ද තිබුණි.
- (ආ) රු.2,304,720 ක් වූ අත්තිකාරම්, රු.7,483,347 ක් වූ ණයගැතියන් හා රු.1,356,549 ක් වූ ණයහිමියන් සම්බන්ධයෙන් කාල විශ්ලේෂණ ඉදිරිපත් කර නොතිබුණු අතර, රු.5,831,025 ක් වූ මුදල් හා බැංකු ශේෂ සඳහා ශේෂ සනාථ කිරීම් ඉදිරිපත් නොකෙරුණි.
- (ඇ) ව්‍යාපෘති අරමුදලින් දෙනු ලැබූ එකතුව රු.316,575 ක් වූ අත්තිකාරම් මාස 3 න් 6 න් අතර කාල පරාසයක් තුළ නිරවුල් කර නොතිබුණි.

**1.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම**

-----

රු.33,972,250 ක් වූ ස්ථාවර වත්කම් සඳහා විධිමත් පරිදි සැකසූ ස්ථාවර වත්කම් ලේඛන , රු.1,289,046 ක් වූ මිලදී ගැණුම් සනාථ කිරීම සඳහා ඉන්වොයිස්, භාණ්ඩ ලැබීම් තණ්ඩු හා භාණ්ඩ ප්‍රවාහන සටහන්ද ඉදිරිපත් නොවූයෙන් ඒවා සතුටුදායක ලෙස සංනිරීක්ෂණය කළ නොහැකි විය.

1.2.6 නීති , රීති , රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති , රීති , රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති , රීති , රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
ශ්‍රී ලංකාණ්ඩුවේ මුදල් රෙගුලාසි 395	එක් එක් මාසය අවසානයේදී ඇත ගනුදෙනු සම්බන්ධයෙන් ඊළඟ මාසයේ 15 දිනට පෙර බැංකු සැසඳුම් ප්‍රකාශයන් පිළියෙල කොට විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වුවත් එසේ ඉදිරිපත් නොකෙරුණි.
454(1)	පොදු 44 ආකෘතියේ භාණ්ඩ වට්ටෝරු ලේඛන පවත්වා ගෙන ගොස් නොතිබුණි.
756	සමාලෝචිත වර්ෂය සඳහා භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.
1983 අංක 12 දරන සේවා පාරිභෝගික ගෙවීම් පනත	පනතට අනුව දින 30 ක් ඇතුළත ගෙවීම් සිදුකළ යුතු වුවත් එකතුව රු.476,518 ක් වූ ගෙවීම් 3 ක් මාසයන් මාස 3න් අතර කාල පරාසයක් ප්‍රමාදවී සිදුකර තිබුණි.
1994 ජුනි 14 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය (02) ඡේදය	වක්‍රලේඛ උපදෙස්වලට පටහැනිව එකතුව රු.126,000 ක් වූ දීමනා ගෙවා තිබුණි.
අංක අයිටීඅයි/ 2002/02 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය	පරිගණක හා ඒ සම්බන්ධ උපාංග වෙනුවෙන් වෙනම පරිගණක ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන ගොස් නොතිබුණි.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

-----

2.1 මූල්‍ය සමාලෝචනය

-----

2.1.1 මූල්‍ය ප්‍රතිඵල

-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා මණ්ඩලයේ මෙහෙයුම්වලින් වූ මූල්‍ය ප්‍රතිඵලය රු.14,873,999 ක ඌනතාවයක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂය සඳහා ඌනතාවය රු.4,339,145 ක වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ රු.10,534,854 ක පිරිහීමක් විය.

2.1.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

-----

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(අ) පසුගිය වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ රජයේ පුනරාවර්තන ප්‍රදාන රු.1,840,000 කින් අඩුවී තිබීම හා ඉකුත් වර්ෂ වෙනුවෙන් කර තිබූ පාරිභෝගික ඌන ප්‍රතිපාදිත මුදල වන රු.5,146,604 ක් වර්ෂයේ ලාභයට ගලපා තිබීම මූල්‍ය ප්‍රතිඵලයේ පිරිහීමට බලපා තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය සඳහා පිළිවෙලින් රු.3,500,000 ක හා රු.70,680,000 ක රජයේ ප්‍රාග්ධන හා පුනරාවර්තන ප්‍රතිපාදන මණ්ඩලයට ලැබී තිබුණි.

(ඇ) මණ්ඩලයේ මුළු ආදායම රු.75,768,824 ක් වූ අතර, ඉන් 93.28% ක් රජයේ ප්‍රදානද, ඉතිරි 6.72% වීදේශ ආධාර හා අනෙකුත් ආදායම්වලින් විය.

2.2 මෙහෙයුම් සමාලෝචනය

-----

2.2.1 කාර්ය සාධනය

-----

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(අ) සේවාවලින් පිළිබඳ විස්තර

-----

(i) සමාලෝචිත වර්ෂයේ මණ්ඩලයේ සේවා මධ්‍යස්ථානවල උපදේශන සේවා සැපයූ මුළු සේවා ලාභීන් සංඛ්‍යාව 3,500 ක් වූ අතර ඉන් 2,313 ක් හෙවත් 66% ක් නේවාසික ප්‍රතිකාර ලබා තිබුණි.

(ii) සේවා මධ්‍යස්ථානවල නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන සේවාවලාභීන්ගෙන් 50% කට වැඩි ප්‍රමාණයක් නැවත නැවතත් පැමිණෙන පැරණි සේවාවලාභීන් බව තහවුරු විය.

උදාහරණ :- ඔක්තෝබර් මාසය දක්වා තලංගම සේවා මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත්ව තිබුණු 1079 ක් වූ සේවා ලාභීන්ගෙන් 61% ක් හෙවත් 658 දෙනෙක් පැරණි සේවාවලාභීයෝ වූහ.

(iii) සේවා මධ්‍යස්ථානවල නේවාසික ප්‍රතිකාර ලබාගත් සේවාවලාභීන්ගේ විස්තර පහත සඳහන් වේ.

	පැමිණි සේවා ලාභීන් සංඛ්‍යාව			ඒකසේවාවලාභී පිරිවැය		
	2010	2009	වැඩිවීම(අඩුවීම)	2010	2009	වැඩිවීම
නව දිගන්තය	278	345	(67)	රු. 30,919	රු. 27,778	රු. 3,141
තලංගම	1,074	1,188	(114)	8,289	6,851	1,438
මහනුවර	414	431	(17)	20,967	20,143	824
ගාල්ල	547	522	25	17,701	16,681	1,020
	<u>2,313</u>	<u>2,486</u>	<u>(173)</u>	<u>77,876</u>	<u>71,453</u>	<u>6,423</u>

- පෙර වර්ෂයට සාපේක්ෂව නේවාසික ප්‍රතිකාර ලබාගත් සේවාවලාභීන්ගේ සංඛ්‍යාව 173 ක හෙවත් 6.96% ක අඩුවක් දක්නට ලැබුණද, මුළු පිරිවැය රු.2,495,030 ක් හා ඒකසේවාවලාභී පිරිවැය රු.6,423 කින් හෙවත් 8.99% කින් වැඩිවී තිබුණි.
- අඩුම සේවාවලාභී පිරිවැය පෙන්වන තලංගම සේවා මධ්‍යස්ථානයේ ඒක සේවාවලාභී පිරිවැය වූ රු.8,289 හා සසඳන කළ නවදිගන්තය සේවා මධ්‍යස්ථානයේ රු.22,630 ක හෙවත් 273% ක වැඩි ඒක සේවාවලාභී පිරිවැයක් දක්නට ලැබුණි.
- වැඩිම සේවාවලාභීන් පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබා තිබුණේ තලංගම සේවා මධ්‍යස්ථානයේ වූ අතර, එය අනෙක් සේවා මධ්‍යස්ථානවලට සාපේක්ෂව 200% කටත් වඩා වැඩි ප්‍රමාණයක් විය.

**(ආ) පොල් ආදායම**

සමාලෝචිත වර්ෂයේ පොල් ආදායම රු.886,907 ක් වූ අතර, එය පසුගිය වර්ෂයේ පොල් ආදායම වූ රු.649,279 හා සසඳන කළ රු.237,628 ක හෙවත් 36.6 % කින් වර්ධනය වී තිබුණද , ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ පොල් මිල ගණන් අධිකවීමේ වාසිය මණ්ඩලයට ලබාගත් බවට සාක්ෂි ඉදිරිපත් නොවුණි.

**2.2.2 ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම**

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(අ) එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ව්‍යාපෘති අරමුදලින් එකතුව රු.960,780 ක ව්‍යාපෘති අරමුණුවලට පටහැනි වියදම් දරා තිබුණි.ව්‍යාපෘති මුදල් භාවිතා කළද භාණ්ඩාගාරයන් ලද පසු එම මුදල් ව්‍යාපෘතියට බැර කරණ බව සභාපතිනිය දැනුම් දී ඇත.

(ආ) කේෂ්‍ර රාජකාරි සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන වලට පටහැනිව දින 14 ක් වෙනුවෙන් රු.2,000 බැගින් රු.28,000 ක මුදලක් ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකුට ගෙවා තිබුණි.

(ඇ) වෙනස් කාර්යයන් සඳහා වූ එක් එක් ව්‍යාපෘති වෙනුවෙන් ලැබී තිබුණු සියළුම මුදල් හා සියළුම වියදම් එකම මුදල් පොතක සටහන් කර තිබීම හේතුවෙන් එම එක් එක් ව්‍යාපෘතිය වෙනුවෙන් ලැබී තිබුණු මුදල් හා ඒ වෙනුවෙන් දැරූ වියදම්ද ඉතිරි මුදල් ප්‍රමාණයන්ද වෙන වෙනම හඳුනා ගත නොහැකි විය.

**2.2.3 කළමනාකරණ අකාර්යක්ෂමතා**

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(අ) විශ්‍රාම ගිය කාර්ය මණ්ඩල සාමාජිකයකු වෙත පාරිභෝගික ලෙස රු.374,178 ක ගෙවීමක් සිදුකිරීමේදී ඔහු විසින් ලබාගෙන තිබුණු රු.242,368 ක් වූ ආපදා ණය මුදල් ශේෂය අඩු කර ගෙන නොතිබුණි.

(ආ) රු.25,000 කට වැඩි වැටුපක් හිමි නිලධාරීන්ගේ වැටුපෙන් මුද්දර ගාස්තු ලෙස රු.25 ක් මාසිකව අයකළ යුතු වුවත්, බැංකු වෙත වැටුප් යවන නිලධාරී 7 දෙනෙකුගෙන් එම මුදල අයකර නොතිබුණි.

(ඇ) ඔක්තෝබර් මස කාර්ය මණ්ඩල සාමාජිකයකු වෙත ලබාදී තිබුණු රු.176,950 ක් වූ ආපදා ණය මුදලෙහි වාරික මාසිකව වැටුපෙන් අයකර නොතිබුණි.

2.2.4 කාර්ය මණ්ඩල පිරිවැය

මණ්ඩලයේ සමාලෝචිත වර්ෂයේ කාර්ය මණ්ඩල සංඛ්‍යාව හා පිරිවැය පහත සඳහන් පරිදි විය.

	අනුමත සංඛ්‍යාව	තථ්‍ය සංඛ්‍යාව	පිරිවැය
	-----	-----	-----
			රු.
<b>ස්ථිර</b>			
මාණ්ඩලික	60	41	16,766,331
මාණ්ඩලික නොවන	101	57	14,834,835
කනිෂ්ඨ	27	22	4,983,515
	-----	-----	-----
	<u>188</u>	<u>120</u>	<u>36,584,681</u>
<b>පැවරුම්</b>			
මාණ්ඩලික	-	09	244,011
මාණ්ඩලික නොවන	-	29	1,930,327
කනිෂ්ඨ	-	08	
		-----	-----
		<u>46</u>	<u>2,174,338</u>

පහත සඳහන් කරුණු නිරීක්ෂණ විය.

(අ) මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ අනුමත කළමනාකරුවන් සංඛ්‍යාව 5 දෙනෙකු වූ අතර තථ්‍ය වශයෙන්ද 5 දෙනෙකු සේවයේ යෙදී සිටි බැවින් පුරප්පාඩු නොතිබුණි. නමුත් , අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාවට පටහැනිව තවත් කළමනාකරුවන් 03 දෙනෙකු පැවරුම් පදනම මත බඳවා ගෙන එක් අයකුට වේතන වශයෙන් මාසිකව රු.20,490 බැගින් සමාලෝචිත වර්ෂයේ නොවැම්බර් මස සිට ගෙවා තිබුණි.

(ආ) මණ්ඩලයේ සේවා මධ්‍යස්ථාන 4 හි පැවරුම් පදනම මත ගත් නිලධාරීන් සමාලෝචිත වර්ෂයේ නොවැම්බර් මස සිට කළමනාකරුවන් ලෙස සේවයේ යොදවා තිබුණු අතර, එම සේවා මධ්‍යස්ථානවලට අනුයුක්තව සිටි ස්ථිර කාර්ය මණ්ඩල කළමනාකරුවන් වෙනත් රාජකාරි සඳහා යොදවා තිබුණි. දිස්ත්‍රික්ක 6ක පළාත් කාර්යාල විවෘත වීමත් සමග සේවා අවශ්‍යතාව මත බඳවා ගත් බව සභාපතිනිය දැනුම් දී ඇත.

(ඇ) මණ්ඩලයේ නිලධාරීන් පිළිබඳ ජ්‍යෙෂ්ඨතාවය අනුව පිළියෙල කරන ලද කාර්ය මණ්ඩල උපලේඛනයක් නොතිබුණි.

2.2.5 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

එක්සත් ජාතීන්ගේ ළමා හා අධ්‍යාපන අරමුදලෙන් පාසැල් මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ලද රු.25,693 ක් හා ලෝක සෞඛ්‍ය සංවිධාන ව්‍යාපෘති අරමුදලින් මණ්ඩලයට ලබාදී තිබුණු රු.37,757 ක් සමාලෝචිත වර්ෂය පුරාම නිෂ්ක්‍රීයව පැවතුණි.

2.2.6 හඳුනාගත් පාඩු

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(අ) මණ්ඩලයට එරෙහව මහනුවර කම්කරු විනිශ්චය සභාවේ පවරා තිබුණු නඩු 4 ක චිත්ද ප්‍රකාරව එකතුව රු.626,750 ක වන්දි මුදල් ගෙවීමට සිදුවී තිබුණි.

(ආ) කළමනාකරුද සමඟ තිදෙනෙකු පමණක් සේවයේ නියුතුව සිටින අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය සඳහා කුලියට ගත් නිවසට 2009 මැයි මස සිට රු.12,000 ක මාසික කුලියක් ගෙවමින් පැවති අතර 2010 මැයි මස සිට කුලී තක්සේරුවක්ද නොකොට රු.18,000 ක මාසික කුලියක් ගෙවා තිබුණි. මනා සැලසුමකින් තොරව කාර්යාලය කුලියට ගැනීම හේතුවෙන් 50% කට සමාන රු.48,000 ක අතිරේක වැයක් දැරීමට සිදුව තිබුණි.

2.2.7 වාහන උපයෝජනය

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(අ) මණ්ඩලය සතුව යතුරු පැදිද ඇතුළුව වාහන 21 ක් පැවති අතර, ඉන් වාහන 3 ක් නිෂ්ක්‍රීයව හෝ ඌන උපයෝජිතව පැවතුණි. නිෂ්ක්‍රීයව පැවතුණු එක් මෝටර් රථයක අළුත් වැඩියා කටයුතු වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.281,655 ක් වියදම් දරා තිබුණු අතර ඊට පසුවද ධාවනයේ යොදවා නොතිබුණි.

(ආ) වාහන ධාවන සටහන්වල වාහන භාර නිලධාරීන් විසින් අත්සන් යොදා නොතිබුණු අතර , අදාළ සාරාංශ සටහන්ද ලියා නොතිබුණි. මීට අමතරව PB-4613 හා 16-3361 දරන වාහනවල ධාවන මීටර් අවස්ථා කිහිපයකදී ක්‍රියාවිරහිතව පැවතුණි.



2.2.8 ආර්ථික නොවූ ගනුදෙනු

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- (i) අම්පාර , බේරුවල හා රත්නපුර ප්‍රාදේශීය කාර්යාල සඳහා නිවාස කුලියට ගැනෙන තිබුණු අතර එකතුව රු.210,000 ක් තැන්පත් මුදල් වශයෙන් ගෙවා තිබුණි. කාර්යාල සඳහා යොදවා තිබුණු කාර්ය මණ්ඩලය හා සසඳන කල කාර්යාල කුලිය ඊට සාපේක්ෂව ප්‍රමාණාත්මකව වැඩි බව නිරීක්ෂණය විය.

කාර්යාල ප්‍රදේශය	මාසික කුලිය	තැන්පත් මුදල	කාර්ය මණ්ඩල සංඛ්‍යාව
-----	-----	-----	-----
	රු.	රු.	
අම්පාර	10,000	30,000	02
බේරුවල	14,000	84,000	01
රත්නපුර	16,000	96,000	03
		-----	
එකතුව		<u>210,000</u>	

- (ii) මීට අමතරව අම්පාර ප්‍රාදේශීය කාර්යාලයේ ආරම්භක උත්සවය වෙනුවෙන් රු.10,000 ක්ද කාර්යාලය සඳහා උපකරණ වෙනුවෙන් රු.93,150 ක්ද වියදම් දරා තිබුණු අතර 2011 පෙබරවාරි මස කාර්යාලය වසා දමා තිබුණි.

2.2.9 සංයුක්ත සැලැස්ම

2003 ජුනි 02 දිනැති පීඊඩී 12 වකුලේඛය ප්‍රකාරව සංයුක්ත සැලැස්ම වසර 3 කට අදාලව සකස් කර වසරින් වසර යාවත්කාලීන කල යුතු වුවද මණ්ඩලයේ සංයුක්ත සැලැස්ම වසර 5 ක් සඳහා සකස් කර තිබුණු අතර ආයතනය සතුව පවත්නා ශක්තීන් , දුර්වලතා, අවස්ථාවන් සහ බාධක සම්බන්ධව වෙන වෙනම හඳුනාගෙන ආයතනය සතු සම්පත් උපරිම ලෙස යොදා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර නොතිබුණි.

### 2.2.10 විගණන හා කළමනාකරණ කමිටු

2003 ජුනි 02 දිනැති පීඊඩී 12 චක්‍රලේඛය පරිදි වර්ෂයකට රැස්වීම් වාර 4 ක් පැවැත්විය යුතු වුවත් 2010 වර්ෂය තුළදී පවත්වා තිබුණේ රැස්වීම් වාර 2 ක් පමණි. එම රැස්වීම්වලදී ප්‍රමාණවත් පරිදි කටයුතු කර තිබුණු බවට සාක්ෂි නිරීක්ෂණය නොවූ අතර, 2009 ජුනි 19 දිනැති කළමනාකරණ විගණන දෙපාර්තමේන්තු චක්‍රලේඛ 2009/01 හි 06 ඡේදය පරිදි රජයේ විගණන අංශයේ නියෝජනයක් නොතිබුණි.

### 2.2.11 වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත් කිරීම

2006 වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාව අදාළ අමාත්‍යාංශය වෙත යොමු කර තිබුණු අතර, 2007 සිට 2009 දක්වා වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත් කිරීම සඳහා කටයුතු කර නොතිබුණි.

### 2.2.12 අභ්‍යන්තර විගණනය

මණ්ඩලය විසින් අභ්‍යන්තර විගණන අංශයක් පිහිටුවා ගෙන නොතිබුණ අතර, අදාළ අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මගින් අභ්‍යන්තර විගණන කටයුතු සිදුකරනු ලබයි. අභ්‍යන්තර විගණන වැඩ සටහන් පිළියෙල කර විගණකාධිපතිගේ අනුමැතියට ඉදිරිපත් කර නොතිබූ අතර ප්‍රමාණවත් දුරට අභ්‍යන්තර විගණන කටයුතු සිදුකළ බවට සාක්ෂි නොවිය. තවද අභ්‍යන්තර විගණන අංශය නිකුත් කළ කිසිදු වාර්තා පිටපතක් රජයේ විගණන අංශය වෙත ඉදිරිපත් නොකෙරුණි.

### 2.2.13 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂයේ අයවැයගත හා තට්‍ය සංඛ්‍යාවන් අතර 2.72% සිට 374% දක්වා පරාසයක විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

3. පද්ධති හා පාලන

-----  
විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර ආයතනයේ සභාපතිනිය වෙත දැනුම් දෙන ලදී. පහත සඳහන් පාලන කේෂ්ත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) මධ්‍යස්ථාන උපයෝජනය
- (ඇ) මූල්‍ය පාලනය
- (ඈ) වත්කම් උපයෝජනය
- (ඉ) තොග පාලනය